

□□□□

□□□□□□□□□□

□□□□

□□□□□□□

□□□□□□

□□□□□

□□□

□□□□□□□□□

□□□□□□□



□□□□ □□□□□□□□, □□□□□□ □□□□□ □ □□ □□□□ □□□□□□□□ □□□  
□□□□□□□ □□□□ □□□□ □□□□□□□□□□ □□□ □□□□□□□

□□□□□□□□□ □□□□ □ □□□□ □□□□□□□ □□□□ □□□□  
□□□□ □□□□□ □□ □□□□□□□□ □□□ □□□□□□□□□□ □□□  
□□□ □□□□□ □□ □□□□□□□ □□□ □ □□□□□□□□□□ □□□  
□□□□□□□ □□□ □ □□, □□□□□□, □□□□ □□, □□□□ □□□□□□□  
□□□□□□□□□ □□□□□□

□□□□ □□□□□ □□□, □□□□□ □□□ □□□□□□□ □□□ □ □□□  
□□□ □□□ □□ □□ □□□□□ □□□ □□□□□□□ □□□ □□□□□□□  
□□□□ □□□□ □□ □□□□□, □□□□ □□□□□ □ □□  
□□□□□□□□□ (□□□□□) □□□□□□□ □□□ □□□□□□, □□□□□ □  
□□□□□□□□□ □□□, □□□□□□□ □□□□□□ □□□□□  
□□□ □□□□ □ □□□□□□□□□ □□□ □□□□□□ □□□□□  
□□□□□□□□□ □□□ □□□□□□□ □□□ □□□


□□□□□□□ □□□, □□□□□□□ □ □ □□□□□□ □□□□□ □□□  
□ □ □□ □□□□□□□ □□□ □□□□□□□ □□□ □□□□□  
□ □□ □□□□□ □□ □□□□□□ □□□ □□□ □□□  
□□□□□□□ □□□ □□□□□□ □□□ □□□□□□□ □□□  
□□□ □ □□□ □□□ □□ □ □ □□ □□□□□□□ □□□  
□□□ □□□ □□ □□ □□□□□□ □□□ □□□□□□□

---



□□□□□□□□ □□□□□ □□□□□□□□ □□□ □□□□□ □□□ □□□□□□□□ □□□ □□□ □□□ □□□

□□□□ □□□□□□□□ □□□□□□□ □□□□□ □□□□□□□□ □□□□ □□□□□□□□ □□□ □□□



□□□□□□□□□□ □□□□□□□□□□ □□□□ □□□□□□□□ □□□□□ □□□ □□□□□□□  
□□□□□□□□□□ □□□ □□□□□□□ □□□ □□□□□□□ □□□□□□□ □□□□□


ପ୍ରକାଶିତ ହେଲା, ଏହାରେ କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା  
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା  
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା  
କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା  
କିମ୍ବା, କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା କିମ୍ବା

The diagram consists of two rows of rectangles. The top row contains 15 rectangles arranged in three groups of five. The bottom row contains 20 rectangles arranged in four groups of five, with the last group only partially completed.

□ □□ □□□ □□□□ □□□□□ □□□□□□ □□□□□□□ □□□□□□□□ □□□□□□□□□

A horizontal row of 20 empty rectangular boxes, intended for children to draw or color in.

□□□□□ □□□□ □□□□□□□□□□□□ □□□□□□□□□□□□ □□□ □□□□□ □□□□  
□□□□□ □□□□□ □□□□, □□□□□ □□□□□ □□□ □□□□□ □□□□□□□□  
□□□□□□□□ □□□□□□






□□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□

□□□□ □□□□□ □□□□□ □□□ □□□ □□□□□□□ □□□□□□□ □□□□□□ □□□ □□□□

□□□ □□□□□ □□□□□ □□□ □□□□□ □□□□□□□ □□□□□□


□□□□□ □□□□ □ □□□□□□ □□□□□□□ □□□□□□ □□□□□□ □□□□  
□□□□□ □□□□ □□□□□ □□□□ □□□□ □□□□□□□ □□□□ □□□□ □□□□ □□  
□□□□□□□ □□□ □□□□□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□  
□□□□□ □□ □□□□□□□□□ □□□□□ □□□□ □□ □□□□□□□ □□□□□□ □□ □□  
□□□□□ □□□□ □□□□ □ □□□□ □□□□□□□□□ □□□□□□□ □□□□ □□□□  
□□□□□ □□□ □□□ □□□□□ □□□ □□□ □□□□□□ □□□□□□ □□ □□ □□□□  
□□□□□ □□□ □□□ □□□□□ □□ □□ □□□□□□ □□□□□□ □□ □□ □□□□ □□□□  
□□□□□ □□ □□ □□□ □□ □□□□□□ □□□□□□ □□ □□ □□□□ □□□□ □□□□  
□□□□□



□□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□, □□□□□□□□□□  
□□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□  
□□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□  
□□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□ □□□□□□□□□□

□□□ □□□□□ □□□ □ □□□□ □□□ □□□□□□ □□□□□ □□□□□□□  
□□□□□□□□

□□□□□□ □□□ □□□□□ □□□ □□□□□□□□□ □□ □□□□□ □□□, □□□ □□□□  
□□□□□□ □□ □□□□□ □□□□□ □□□□□□□□□□ □□□□ □□□□□□□ □□□□□□  
□□□□□ □□□□□ □□□ □□□□ □□□□ □□□□□ □□□□□ □□ □□□ □□□□□□  
□□□□ □□□□□ □□□ □□□



□□□□□□□ □□□□□□□□ □□□□□□□□□ □□□□□□□ □□□□□ □□□□□□□□□ □ □□□□  
□□□□□ □□□□□□ □□□□□□□ □□□□□ □□□□□□□ □□□ □□□□□□

□□□□□□□ □□□□ □□□□□□ □□□□□□□□ □□□□□□□□ □□□□□□ □□□□ □□□□□□ □□□  
□□□□ □□□□ □□□□□□ □ □□□□□ □□□□□□ □□□□□ □□□ □□

жизни. Всё это было ясно, но не было ясно, что же это было. Или, может быть, это было нечто, что не имело никакого отношения к жизни? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью? Или, может быть, это было нечто, что имело отношение к жизни, но не было жизнью?

---

—

—

—

— , —

—


«Ну и что же это было?» — спросил он у себя. «Что же это было?»

«Ну и что же это было?» — спросил он у себя. «Что же это было?»

«Ну и что же это было?» — спросил он у себя. «Что же это было?»

«Ну и что же это было?» — спросил он у себя. «Что же это было?»

□□□□□ □□□□□ □□□□□ □□□□□□ □ □□□□□ □□□□□□□□ □□□-  
□□□□□□ □□□□□ □□□□□□□ □□□□□□ □ □□□□□ □□□□□□□



□□□□□□□ □□□□□ □□□□□ □□□□ □ □□□□□□ □□□□□□□ □□□□□□□ □□□□  
□□□□□ □□□□□□ □□□□ □□ □ □□□ □□□□□ □□□ □□□□□□ □□□□□ (□□□□)  
□□□□□ □□ □□□□□ □□□□□ □□□□□ □□□ □□□□□ □□□□□□ □ □□□□  
□□□□□ □□ □□

□□□□□ □□□□ □□□□ □□□□□□□□ □□□□□□□□ □-□□□□□ □□□□ □□□□  
□□□, □□□ □□□□□ □□□□□□□ □□□□□□□ □□□□ □□□□□ □□□□□□, □□□  
□□□□□□□□ □□-□ □□□, □□□□□□ □□□ □□□□□□□□ □□□□□□□ □□□□  
□□□□□□□ □□□□□□□ □□□□□ □□□□□



□□□□□□□□ □□□ □□□ □□□□□□□□ □□□□□□□ □□□ □□□ □□□□□□□ □□  
□□□□□□□□ □□□□□□□ □□□□□□ □□□□□ □□□□□ □□□□□ □□□□□□□□ □□□□

□□□□□□ □□□□□□□□ □□□□□□ □□ □□□□ □□□□ □□□□□ □□□□□  
□□□□. □□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□□□ □□□□□□ □□  
□□□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□ □□□□

“**我**们

କୋରିନ୍ଗାର୍ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ

ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ  
ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ  
ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ  
ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ  
ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ

ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ “ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ”  
ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ ପାଇଁ